

**ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පරිපාටිය**

ජ්‍යෙෂ්ඨතාවය

(උපරිම ලකුණු 60)

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සක්‍රීය අවුරුදු 18 ක සේවා කාලය හා I ශ්‍රේණියේ වසර 05ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු එළඹෙන සෑම වසරක් සඳහාම එක් වසරකට ලකුණු 10 බැගින් ද, මාස 06 කට නොඅඩු කාලයකට ලකුණු 05 බැගින් ද, මාස 03 කට නොඅඩු කාලයකට ලකුණු 2.5 බැගින් ද ලබා දෙනු ලැබේ.

ක්‍රීඩකතාවය

(උපරිම ලකුණු 40)

**I. නව්‍යතාවයන් හා නව්‍යීකරණයන් (Innovativeness and Creativity)**

ආයතනයේ ගුණාත්මකභාවය හා ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා අයදුම්කරු විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලද, එක් කාර්යයක් සඳහා ලකුණු 2.5 බැගින් කාර්යයන් 04 ක් සඳහා උපරිම ලකුණු 10ක් ලබා දෙනු ලැබේ.

ලකුණු 10

සටහන - (අ) අයදුම්කරුවන් පසුගිය වසර 05 ක කාර්ය සාධන වාර්තා පදනම් කරගෙන උක්ත කාර්යයන් හඳුනා ගනු ලබයි.

(ආ) අයදුම්කරුවන් විසින් එම කාර්යයන් සාර්ථකව නිම කරන ලද බවට තහවුරු කෙරෙන ප්‍රදානයන්, ප්‍රශංසා හෝ සහතිකපත්‍ර සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කළහොත් උක්ත කාර්යයන් සනාථ කිරීමට ඒවා ද ඉවහල් කර ගනු ලැබේ.

**II. ඉදිරිපත් කිරීම (Power Point Presentation)**

ලකුණු 25

උක්ත I හි සඳහන් කාර්යයක් සම්බන්ධයෙන් පරිගණකය ආශ්‍රයෙන් (Power Point) සිදු කරනු ලබන විනාඩි 10ක ඉදිරිපත් කිරීම.

- i. අරමුණු හා දැක්ම (Objectives and Vision) ලකුණු 05
- ii. අදාළත්වය (Relevancy) ලකුණු 05
- iii. නිර්මාණශීලී බව (Creativity) ලකුණු 05
- iv. කාල කළමනාකරණය (Time Management) ලකුණු 05
- v. වෙනත් භාෂා ප්‍රවීණතාවය (Proficiency in any other Language) ලකුණු 05

සටහන :- (අ) ඉහත (v) නිර්ණායකය යටතේ ලකුණු ලබා ගත හැක්කේ අයදුම්කරු ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට බඳවා ගනු ලැබූ භාෂාවට අන්‍ය වූ රාජ්‍ය භාෂාව / සන්ධාන භාෂාව මගින් මෙම ඉදිරිපත් කිරීම සිදු කරනු ලබන්නේ නම් පමණි.

(ආ) මෙම ඉදිරිපත් කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් විනාඩි 05ක කාලයක් අයදුම්කරුගෙන් ප්‍රශ්න අසනු ලැබේ.

(ඇ) ඉදිරිපත් කිරීමට අදාළ දෘඩ පිටපත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට එම අවස්ථාවේ දී ඉදිරිපත් කළ යුතුය. අමතර වශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සකසන ලද ඉදිරිපත් කිරීමේ දෘඩ පිටපතක් ද මෙම අවස්ථාවේදී ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

**III. සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාවය**

**ලකුණු 05**

ඉහත ඉදිරිපත් කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන ගැටළුවලට අදාළව පහත කරුණු යටතේ අයදුම්කරුවන්ට උපරිම ලකුණු 05ක් ප්‍රදානය කරනු ලැබේ.

- |      |   |          |
|------|---|----------|
| i.   | නායකත්වය (Leadership)                                       | ලකුණු 01 |
| ii.  | සන්නිවේදන කුසලතාවයන් (Communication Skills)                 | ලකුණු 01 |
| iii. | ආත්ම විශ්වාසය (Confidence)                                  | ලකුණු 01 |
| iv.  | නිරණ ගැනීමේ හැකියාව මත විචක්ෂණශීලී බව (Analytical Thinking) | ලකුණු 01 |
| v.   | වෘත්තීය ආචාරශීලිභාවය (Professional Courtesy)                | ලකුණු 01 |